

සිංහරාජ පරිසර පද්ධතිය ආග්‍රිත ව හමුවන පුරාවිද්‍යාත්මක සාධක හා මානවීය බන්දුකා

චිරාන් ඉන්දුම දිගෝජාරව්ලි¹¹ අරචින්ද රචිභානු සුමනරත්න¹²

දක්ෂීන ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කළාපයේ බහුලව ම දැකිය හැකි වනාන්තර විශේෂය තිවර්තන තෙත් සදාහරිත වන අතර මේ අතරින් සිංහරාජ වනාන්තරයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ජේව විවිධත්වය අතින් ඉහළ දරුකකයක් පෙන්වුම් කරන වර්ග කිලෝමීටර 88ක් (88 km^2) පුරාවට විනිදි පවතින වනාන්තරය රැස්තපුර, හමුවන්තොට, කළුතර යන දැස්ත්‍රික්ක මායිම්වලට අයත් වේ. තවද ද මෙම කළාපය ආග්‍රිත ව පුරාණේවිවිධත්ව (Peleobiodiversity) සාධක හා විශේෂ භූගෝලීය පැපැවිමක් සහිත බව පර්යේෂණ ඔස්සේ තහවුරු වේ ඇත. 18 වැනි සියවසේ බ්‍රිතාන්‍යයන්ගේ ලංකා ගමනයත්, 1815 උඩිරට සිංහල රුපු සිරහාරයට ගැනීමත් සමඟ වෙරළඳඩ කළාපය පමණක් නොව රට අභ්‍යන්තරය ද තමන් සතු කරගත් බ්‍රිතාන්‍යයන් තම ආර්ථික අවශ්‍යකාවයන් සඳහා ලාංකීය පාරිසරික ගතිකත්වය හාවිත කිරීමට පෙළසිනි. මෙසේ මධ්‍යම කදුකර ප්‍රදේශයට අමතර ව සබරගමු කළවැටියේ රක්වාන කඹ (Rakwana mountain rang) ප්‍රදේශය ද ප්‍රයස්ත මට්ටමේ ආර්ථික හෝග වගාවන් සඳහා හාවිත වූ බවට සාධක හමුවේ. මහපන්තිල ග්‍රාමයට දකුණු දිගාවෙන් රක්වාන කඹ බැවුමේ ඉංග්‍රීසින් විසින් ගොඩනගන ලද ඉදිකිරීම්වල සාධක දක්නට ඇත. මෙම ඉදිකිරීම්වල මූලික අරමුණ රක්වාන කඹ පංතියේ ඉහළ මට්ටමේ වගාකළ කුරුදු ආදි ආර්ථික හෝග අස්වැන්න සුරක්ෂිත ව ගෙඩාකර තැබීම හා එහි සිට ඕපනායක දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරීමයි. මෙලස රක්වාන කඹ සිට ඕපනායක දක්වා කරගත් මගින් හාණ්ඩ ප්‍රවාහනය කළ මාරුගය අදවත් දක්නට ඇත. ඒ ආග්‍රිත ව හමු වූ පෝසිලේන් හාණ්ඩ (Ceramic) හා කෝපි පානය සඳහා හාවිත කළ හාජන (Coffee Cup) සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම මගින් මෙවා බ්‍රිතාන්‍ය යුතුයට අයත් බව කිව හැකි ය. වර්ගමීටර 216ක (216m^2) ප්‍රමාණයක පමණ ගොඩනැගිල්ල ඉංග්‍රීසි ප්‍රභු නිවාසයක් ලෙස අනුමාණ කළ හැකි අතර පැහැදිලි ව හඳුනාගත හැකි පඩිපෙළවල් දෙකකින් හා මූලික බීමිකඩ සඳහා අවතිරේන වන උතුරු හා දකුණු දිගාවෙන් ඇති ඇතුළුවේම හා පිටවීම සහිත කරගත මාරුගය ද දැකගත හැකි ය. සිංහරාජය ආග්‍රිත ව මේ ආකාරයේ සංස්කෘතික සාධක තව තවත් පැවතිය හැකි ය. නිසි ගැවෙෂණයක් මගින් මෙම උරුමය පිළිබඳ ව වැඩිදුර තොරතුරු සපයාගත යුතු ව ඇත. මානව ක්‍රියාකාරකම් හා පාරිසරික බලපැමි මත ව වනාශ මුදියට යාමට පෙර පර්යේෂණ ක්‍රියාවලියක් මගින් මෙම ස්ථානය ආරක්ෂා කරගත යුතුව පවතී.

ප්‍රමුඛ පද: සිංහරාජ උරුම කළාපය, බ්‍රිතාන්‍ය සමය, ආර්ථික හෝග, පෝසිලේන් හාණ්ඩ

¹¹ සමාලිය විද්‍යාලීය, කැලණීය විශ්වවිද්‍යාලය

¹² පුරාවිද්‍යා ප්‍රයාවන් උපාධි ආයතනය, කැලණීය විශ්වවිද්‍යාලය, chirath.digo@gmail.com